

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

දොම්පේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට දොම්පේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1. ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) රු.250,000 ක් වූ නාන ලිදක වටිනාකම ගිණුම්ගත කිරීමේදී සංචිත හා වෙන් කිරීම් ගිණුම බැර කළ යුතු වුවත් සමුච්චිත අරමුදල් ගිණුමට බැර කර තිබුණි.	පිළිගන්නා බව.		නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) තොග මිලදී ගැනීමේදී ලද මුදල් වට්ටම ගිණුම් ගතකර තිබීම හේතුවෙන් අතිරික්තය රු.3,222,236 ක් ද පුස්තකාල පොත් ගිණුම රු.500,649 ක් ද ආයුර්වේද තොග ගිණුම රු.2,721,587 ක් ද වැඩියෙන් දක්වා තිබුණි.	මුදල් වට්ටම් ගිණුම් ගත කළ යුතු බව.		නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) වාහන ප්‍රත්‍යාගණන වටිනාකම මත වූ ප්‍රවර්ධන වර්ෂයට අදාළ ක්ෂය රු.2,351,762 ක් ගිණුම්ගත කිරීමේදී ක්ෂය ගිණුමට හර කරනවා වෙනුවට සමුච්චිත අරමුදල් ගිණුමට හරකර තිබීම හේතුවෙන් අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	පූර්ව වර්ෂවලට අදාළ ක්ෂය ගිණුම් ගත කර ඇති බව.		නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) පාරවල්, පාලම්, බෝක්කු සහ ඉඩම්වල ආරම්භක ශේෂය, මූල්‍ය ප්‍රකාශනය අනුව ශේෂය උපලේඛනය අනුව ශේෂයට වඩා වැඩිවීම් වටිනාකම රු.81,064,257 ක් සහ අඩුවීම් වටිනාකම රු.292,823,600 ක් සඳහා හේතු හඳුනා ගැනීමකින් තොරව ඉඩම් ගිණුම රු.292,823,600 ක් හර කර පාරවල්, පාලම්, බෝක්කු ගිණුම රු.81,064,257 ක් බැර කර සංචිත හා වෙන් කිරීම් ගිණුම රු.211,759,343 ක් බැර කර තිබුණි.	පරිගණක දෝෂ වෙනස් වීම් වන අතර උප ලේඛන නොමැති බව.	දෝෂ	ආරම්භක ශේෂ වෙනස්වීම් හඳුනාගෙන නිවැරදි කළ යුතු බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1. මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ ආදායම රු.64,717,558 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.45,239,814 ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1. ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)	රු.(000)
(i) වරිපනම් හා බදු	31,916	37,636	29,373	8,263	30,430	31,020	22,280	8,740
(ii) කුලී	32,555	35,375	33,063	2,312	24,560	21,505	18,776	2,730
(iii) බලපත්‍ර ගාස්තු	1,814	1,715	1,715	-	1,417	1,619	1,619	-
(iv) වෙනත් ආදායම්	191,265	197,298	194,306	7,365	195,663	166,310	152,259	14,050
	257,550	272,024	258,457	17,940	252,070	220,454	194,934	25,520

2.2.2. ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 ජනවාරි 01 දිනට හිඟ ටෙන්ඩර් බදු ශේෂය රු.2,172,122 කින් වර්ෂය තුළ අය කිරීම රු.172,268 ක් වූයෙන් හිඟයෙන් අය කිරීම සියයට 8 ක් වැනි අඩු ප්‍රතිශතයක් ගෙන තිබුණි.	අය කර ගැනීමට නඩු පවරා ඇති බව.	හිඟ බදු කඩිනමින් ගත යුතුය. අය කර

3. මෙහෙයුම් සමාලෝචනය

3.1. පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වාර්ෂික ඇස්තමේන්තුව මගින් මහජන පැමිණිලි විසඳීම සඳහා රු.2,200,000 ක ප්‍රතිපාදන සලසා ගෙන තිබුණද රු.1,200,000 ක් වෙන්වූ වැය විෂයයන්ට මාරු කර කර්මාන්ත වැය විෂයයෙන් දැරිය යුතු රු.964,991 ක් මෙම වැය විෂයයෙන් දරා තිබුණි.	අවශ්‍යතාවය අනුව වෙනත් වැය විෂයයකට මාරු කර ඇති අතර මහජන ඉල්ලීම් අනුව කර්මාන්ත සඳහා යොදවා ඇති බව.	වාර්ෂික ඇස්තමේන්තුව අනුව අරමුණුගත කාර්යයන් සඳහා වියදම් දැරිය යුතුය.

3.2. කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සැලසුම් කමිටුව අවසන් කර සභාවේ නිලධාරීන් කාර්යාලයෙන් පිටවීමේදී වේලා සටහන් යන්ත්‍රයේ පිටවීම සලකුණු කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කර ගන්නා බව.	ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පිටවීම සලකුණු කළ යුතුය.

3.3. නිෂ්කාර්ය හා උෞන උපයෝජිත වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම රු.400,000 ක් වූ තට්ටුව සහිත ටේලරයක් පැරණි කාර්යාල භූමියේ නිෂ්කාර්යව පැවතුණි.	අලුත්වැඩියාව සඳහා මිල ගණන් කැඳවා ඇති බව.	අළුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.
(ආ) වටිනාකම රු.120,000 ක් වූ ට්‍රැක්ටර් ටේලර් දෙකක තට්ටු ගිණුම් ගත කර නොතිබුණු අතර, 2018 වර්ෂයේ සිට භාවිතයෙන් ඉවත් කර දිරාපත් වෙමින් තිබුණි.	අලුත්වැඩියා කර භාවිතයට නියමිත බව.	සභාවේ වත්කම් උපරිම කාර්යක්ෂමව උපයෝජනය කළ යුතුය.
(ඇ) පැරණි තල කම්පණය අක්‍රීයව පැවතුණි.	අපහරණයට නියමිතව ඇති බව.	විධිමත්ව අපහරණය කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් භාවිතා කරන ඉඩම් 218 න් ඉඩම් 31 කට ඔප්පු ද, ඉඩම් 126 කට පිඹුරුපත් ද උපකාර්යාල 3 ක ගස් පිළිබඳ ඉන්වෙන්ට්‍රි ලේඛනය ද යාවත්කාලීන කර නොතිබුණු අතර එම වත්කම්වල ආරක්ෂාව තහවුරු කර නොතිබුණි.	ප්‍රකාශන ඔප්පු සැකසීමත් වැට මායිම් සකස් කිරීමත් ආරම්භ කර ඇති බව.	ඉඩම්වල අයිතිය හා ආරක්ෂාව තහවුරු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව යටතේ ක්‍රියාත්මක වන මහජන පුස්තකාල 4 ක් සහ ග්‍රාමීය පුස්තකාල 8 ක් සඳහා අනුමත පුස්තකාලයාධිපති තනතුරු 8 ක පුරප්පාඩු 7 ක් ද අනුමත සංවර්ධන නිලධාරී තනතුරු 5 ක අතිරික්ත 13 ක් ද විය.	බඳවා ගැනීම් බලධාරියා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වන අතර පුරප්පාඩු සම්බන්ධව කාර්ය මණ්ඩල වාර්තා මගින් දැනුවත් කර ඇති බව සහ 2021 වර්ෂයේ සංවර්ධන නිලධාරීන් 13 දෙනෙකු අනුයුක්ත කර ඇති බව.	අවශ්‍යතාවය මත පුරප්පාඩු සම්පූර්ණ කර ගත යුතු අතර අතිරික්ත සේවක සංඛ්‍යාව අනුමත කර ගත යුතුය.

4 ගිණුම්කටයුතු භාවය හා යහපාලනය

4.1. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව පළාත් පාලන ආයතනයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ 2019 දෙසැම්බර් 24 දිනැති අංක 2155/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පනවා ඇති බස්නාහිර පළාත් ප්‍රාදේශීය සභා මූල්‍ය පරිපාලනයට අදාල ගිණුම් කටයුතු පිළිබඳ රීති අංක 08 ප්‍රකාරව එක් එක් මුදල් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශනය අනුගාමී මුදල් වර්ෂයේ පෙබරවාරි 28 දින හෝ ඊට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කර තිබුණේ දින 63 ක ප්‍රමාදයකින් පසුව 2025 මැයි 02 දින දීය.	සංශෝධිත මූල්‍ය ප්‍රකාශනය 2025 මැයි 02 දින ඉදිරිපත් කර ඇත.	පනත හා නියෝග අනුව කටයුතු කළ යුතුය.

4.2. අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දොම්පෙ ප්‍රාදේශීය සභාවේ සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වැය විෂයන් 11 ක ඇස්තමේන්තුගත ප්‍රතිපාදන සියයට 100 ක් හෙවත් රු.1,771,674 ක් ද, වැය විෂයන් 29 කට අදාළව ඇස්තමේන්තු ගත ප්‍රතිපාදනයෙන් සියයට 50 ත් සියයට 99 ත් අතර හෙවත් එකතුව රු.4,998,394 ක් ද ඉතිරිවී පැවතුණි. අයවැය ලේඛනය සඵල පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබුණු බව නිරීක්ෂණය කෙරේ.	සංකේත ප්‍රතිපාදන වෙන් කිරීම් 23 ක් සහ විදේශ ගමන් හානි රක්ෂණ, නිවාඩු දුම්රිය බලපත්‍ර වන අතර සේවක අර්ථ සාධක, නිල ඇඳුම්, කමිටු දීමනා, ස්ථාවර වත්කම් අළුත්වැඩියාව හා නඩත්තුව වැනි ගෙවීම් ඉදිරිපත් වුවහොත් පමණක් ගෙවනු ලබන බව.	අයවැය සඵල පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගත යුතුය.